

‘දුන්ත ලැප්ටොප් ෆොටෝ ගත්තාට පස්සේ ආපසු රැගෙන යයි?’ යන හිසින් 2021.07.23 දින ‘අද’ පුවත්පතේ පළ වූ පුවත සම්බන්ධයෙනි

කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසරේ වැඩි කාල සීමාවක් පාසල් පැවැත්වීමට නොහැකි වීම මත අධ්‍යාපන කටයුතු නිසි පරිදි ඒකාකාරී ව පවත්වා ගෙන යාමට නොහැකි වීම නිසා මාර්ගගත ක්‍රමවේදය යටතේ මෙන් ම රූපවාහිනී, ගුවන් විදුලි හා ස්වයං ඉගෙනුම් කට්ටල ලබා දීම ආදී විවිධ ක්‍රමවේද යටතේ අධ්‍යාපන කාර්යයන් අඛණ්ඩ ව පවත්වා ගෙන යාමට පළාත් මට්ටමින්, කලාප මට්ටමින් මෙන් ම පාසල් මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

එහෙත් සංඥා ආවරණ පහසුකම් නොමැති වීම, අන්තර්ජාල පහසුකම් නොමැති වීම මෙන් ම පරිගණක ආශ්‍රිත උපාංගයක් නොමැති වීම වැනි හේතු මත අන්තර්ජාලය / මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමට නොහැකි දරුවන් උදෙසා, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව කුඩා කණ්ඩායම් වශයෙන් රැස් වී අධ්‍යාපනය ලබා ගත හැකි මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය එක් ව ක්‍රියාත්මක කරන ලදී.

මේ සම්බන්ධයෙන් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ අතර මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම පිණිස සියලු ම ගරු ආණ්ඩුකාරවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිතුමා වෙත ද අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතු ලිපි නිකුත් කරන ලදී. ඒ අනුව මෙම ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථානවල කටයුතු 2021.07.05 දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙවැනි මධ්‍යස්ථාන 2100 ක පමණ සංඛ්‍යාවක් පළාත් 9 ම ආවරණය වන පරිදි ආරම්භ කළ අතර මතුගම අධ්‍යාපන කලාපයේ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ද එවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.

මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ දී එම ස්ථානය / පාසල සතු ව පරිගණක පහසුකම් නොමැති නම් කලාපයේ ආසන්න පාසලකින් තාවකාලික පදනම මත උපකරණ කිහිපයක් ලබා ගෙන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට මෙම වැඩසටහන සඳහා නිකුත් කළ උපදෙස් සංග්‍රහය මගින් උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය සඳහා මතුගම අධ්‍යාපන කලාපයේ ටැබ් පරිගණක වැඩසටහනට අයත් පාසලක් වූ හොරවල නවෝද්‍යා විද්‍යාලයෙන් තාවකාලික පදනම මත ලබා ගත් ටැබ් පරිගණක 10 බැගින් ලබා දෙන ලදී.

එදින සමාරම්භක වැඩසටහන සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර එහි දී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය මගින් දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලැප්ටොප් පරිගණක 5 ක් ලබා දෙන ලදී. එසේ ම මොබිටෙල් ආයතනය මගින් බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia projector) ලබා දීම ද සිදු කෙරිණි.

ඒ අනුව ආසන්න පාසලකින් තාවකාලික පදනම මත ලබා දුන් ටැබ් පරිගණක නැවත එම පාසලට ලබාදීම කලාප අධ්‍යාපන කාර්යාලයේ අධීක්ෂණය මත විදුහල්පතිවරුන් විසින් සිදු කර ඇත. මේ වන විට පාසලට ලැබුණු ලැප්ටොප් පරිගණක 5 සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය (Multimedia projector) භාවිතයෙන් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වා ගෙන යන බවත් ඒ සඳහා එම පරිගණක පහසුකම් ප්‍රමාණවත් බවත් දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සඳහන් කරයි.

ඒ අනුව ‘අද’ පුවත්පතේ පළ වූ ඉහත පුවතේ සඳහන් තොරතුරු අතරින් ‘පාසලට ලබා දුන් ලැප්ටොප් 5 නැවත රැගෙන ගිය බව’ට පළ වන කරුණ සත්‍යයෙන් තොර බව ද අදාළ පාසලේ විදුහල්පති විසින් වැඩිදුරටත් පවසන ලදී.